



11

කිල්ලම සට්ටුනාන



# ප්‍රත්‍යාසානුමෝදුනාව

මෙම ධර්ම දානමය කුසලය

2014 මැයි මස 14 වන වෙසක් පොහොස දිනට

04 වන ජන්ම දිනය සමරන

එහාන් ඉන්දිර විකුමරත්න ප්‍රත්‍යාසානුවන්ට

නීරෝගී සුවය හා සතුට

සපිරුණු අනාගතයක් පිළිසසම

හේතු වේවා!

~

~

~

අම්මී, තාත්ත්ව, දෙහිවල ආච්ච්ඡම්ම, සහ සීයා,

නුවර අත්තම්මා, සහ සීයා.

# මුලකුන සිහියට

2013 පෙබරවාරි මස නවම් පුන් පොහේ දින  
නිල්ලම බොද්ධ භාවනා මධ්‍යස්ථානයේ දී

උපුල් නිශාන්ත ගමගේ මහතා  
කළ දේශනය

අත් පිටපත් කළේ  
ගුල්තාති ගුණක්කර මහත්මිය

කංචික නිරමාණය  
[www.artenlighten.com](http://www.artenlighten.com)

ප්‍රකාශනය  
නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලය  
නිල්ලම බොද්ධ භාවනා මධ්‍යස්ථානය  
නිල්ලම

අනෙකුත් දේශනා සඳහා

**www.nilambe.net**

**www.nilambe-deshana.net**

විමසීම්

**upulnilambe@yahoo.com**

Copyright © උපුල් නිඟාන්ත ගමගේ

2014 මැයි

මුද්‍රණය

ISBN

මුද්‍රණය සඳහා ඔබ්සයට ප්‍රින්ටරස්

4/1, සරසවි උයන බඩු ගබවාව පාර

සරසවි උයන, පේරාදෙණිය

Tel./Fax 081-2387777

## නිල්ලු පරිභාන පොත් පෙළ

1. මමත්වයේ මූලාව
2. අසිරීමත් බොදු මග
3. ඔබේම ඇසින් ලෝකය දකින්න
4. ආදරය කෝපය සහ මෙමතිය
5. තිහැබ සිතක මහිම
6. “මම” මගේම සිහිනයකි
7. දිව්‍යමය වූ මනුෂ්‍යත්වය
8. රන් වන් සිතක්
9. නිවහන සසර ද?
10. දැනුමේ අදුරින් - ප්‍රයුෂාවේ ආලෝකයට

## පටුන

පිටු අංක

1. මිරිගුවේ නිර්මාතා පිපාසයයි -	09
2. සිතිවිලි ඔබට අන්ද කරයි -----	10
3. අන්ද-විහිරි බවට පිළියම සිහියයි -----	12
4. සැපක් යැයි සිතා දුකම විදින්නා -----	14
5. මිරිගුව සහ පිපාසය අතර ඇත්තේ ලං විය නොහැකි දුරකි -	15
6. තමන්වම තක්සේරු කරන්න -----	18
7. ජ්වත්වන බව නොදැන මිය යන්නන් -----	20
8. දුක සැපක්ද - සැප දුකක්ද නොවේ -----	22
9. දුකට නැවතුම් තිතක් -----	24
10. විදි සැප අද කෝ? -----	26
11. දිනුම් කණුවක් නැති දිවීම -----	28
12. සොයාගන්න සවන් දෙන්නෙකු - දුකින් සිටිනවිට -----	29
13. විද්‍යාත්මක අවධ්‍යාව -----	30
14. සතුට ඇරුමුමයි - අවසානය නොවේ -----	33
15. ඇතුළත සතුට -----	35
16. ගුෂ්තවූ ආත්මය -----	37
17. ඔබේ ආත්මය සොයාගන්න -----	39
18. ඔබට ඔබවත් අහිමි කරවන ආත්මය -----	41
19. දෙන්න මුල්තැන භාවනාවට -----	43
20. බුදුන්වහන්සේ ඔබ ලැයයි -----	45

## 1. මිරිගුවේ නිරමාතා පිපාසයයි

ගරුතර හාමූදුරුවන්වහන්ස, කලුතාණම්තුවරුනී, සැහෙන වේලාවක් නීජබව, සන්සුන්ව සහ සිහියෙන් හාවනුයෝගීව සිටිම, දහම විමසීම සඳහා අවත්‍ය සුදුසුකම්. දහම විමසන්නට සන්සුන් සිතක් අවත්‍යයයි. ඇත්ත දැකින්නට නම් කලබල නැති සිතක් තිබිය යුතුමයි. කලබලකාරී මනස සැම විටම මූලාවට පත්වෙනවා. අපත්‍යය, සත්‍යය සේ බාරගන්නවා. මිරිගුව යථාර්ථය විදිහට පිළිගන්නවා. දුක සැපක් සේ කළේපනා කරනවා. ඒ තමයි කලබලකාරී, සොජාකාරී, තොසන්සුන්, ආවේගයිලී ආධ්‍යාත්මයක ප්‍රතිඵලය. කුමක්ද? දුක සැප සේ විදිම. විදිනවා. සැබැවටම විදින්නේ දුක, තමුත් සැපක් කියා සිතාගෙන විදිනවා. එබදු සිතකට, යථාර්ථය කියා මිරිගුවක් ලුහුබඳින සිතකට, එය මිරිගුවක් යැයි තොපමණ පැවැසුවත් ඇහෙන්නේ නැහැ. මක්තිසාද? පෙනෙන්නට තිබෙනවා ඇතින් සිසිල් දිය. ඇතුළත ලොකු තිබහක්, පිපාසයක් සහ දාහයක්. පිපාසයන්, දාහයන් හා තිබහින් ආතුර වූ, ආබාධිත වූ ආධ්‍යාත්මයකට ඇතින් පෙනෙන මිරිගුව ඇත්තක්. ඉන් එහා සත්‍යයක් නැහැ. මිරිගුවක්ම සරණ යන එබදු සිතකට, දුක මිස සැපක්, අසහනය මිස සහනයක්, ගැටුම මිස සාමයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන කිවට වැඩික් නැහැ. කියන දේව වඩා පෙනෙන දේ බාර ගන්නවා. පෙනෙනවා ඇස් දෙකට ඇතින් සිසිල් දිය පොකුණක්. ඇතින් පේන ඒ සිත දිය විසඳුමක් විදිහට දැකිනවා, අහුන්තරයෙන්ම

පිපාසින වූ සිත. මේ කාරණා එකට එකතු වූ තැන, අහුන්තර, දාහයයි, මිරිගුවයි, එකට එකතු වූණු තැන අපායක් තමයි ත්‍රිමාණය වෙන්නේ. දුකක් මිස සැපක් නොමෙයි. මිරිගුවකට බැහැ සැපක් දෙන්න. පිපාසයකට බැහැ සිසිලසක් පිළිබඳ හරි පාරක් කියන්න.

කළුණ මිතුවරුනී, ඒ නිසා ඇතුළතින් සංසිදිමක් අවශ්‍යයයි. ඇත්ත දකින්නට නම්, මිරිගුව මිරිගුවක් සේ අවබෝධ කරගන්නට නම්, ඇතුළත නිවිමක් අවශ්‍ය වෙනවා. එම නිසයි මේ භාවනාවේ මූලික කර්තව්‍යය විදිහට, සිදු වන්නේ හිතේ තැන්පත් බවක් ඇති කිරීම. තැන්පත් සිතම නොවෙයි භාවනාවේ අවසාන ඉලක්කය. නමුත් තැන්පත් සිතක් අවශ්‍යයි. ඉදිරි භාවනාව සඳහා. මේ ඇත්ත, යථාර්ථය නැතිනම් මොන වවනයෙන් කිවත් මේ වර්තමානයේ සිදු වන දේ දකින්නට, සිදු වන දේ දුනගන්නට, සිදුවන දේ අවබෝධ කරගන්නට සහ සිදුවන දේ වටහා ගන්නට සිතිවිලි නැති සිතක් අවශ්‍යයි.

## 2. සිතිවිලි ඔබව අන්ධ කරයි

කෙනෙකු ඇස් ඇරගෙන ඉන්නවා විය හැකියි, මහ ද්‍රවාලේ, නැතිනම් කෘතීම ආලෝකයකින් එකල වූ රාත්‍රියක, ඇස් ඇරගෙන සිරිනවා නිරෝගී කෙනෙකු. අන්ධයෙක් නොවෙයි, නිරෝගී කෙනෙකු. පෙනෙන්ට දේවලුත් අපමණ තියෙනවා තමන්ගේ දැස් අහිමුව. තර්කානුකුලව සහ

විද්‍යානුකූලව නම් ඒ දේවල් පෙනීය යුතුයි. පෙනෙන්ට දෙයක් තැත්තම්, පෙනෙන්ට දෙයක් තැහැයි කියන කාරණය දත්ත ගන්නට පුළුවන්. කවුරුවත් තැහැ. කිසි ගහක් කොළක් තැහැ. තරුවක් තැහැ. ගෙයක් දොරක් තැහැ. වාහනයක් තැහැ. තැති බවත් දැකින්නට පුළුවන්, ඇස් පෙනෙනවා නම්, ඇස් ඇරගෙන නම් සිටින්නේ සහ ප්‍රමාණවත් ආලෝකයක් තිබෙනවා නම්. මේ එක් සාධකයක් හෝ එතින් ඉවත් වූ විට පෙනීම තැති වෙනවා. කඹවර වුණෙක් ජේන්නේ තැහැ. ඒ වගේම ඇස් වහගත්තොත් ජේන්නේ තැහැ. අන්ද නම් කොහොමත් පෙන්නේ තැහැ. අන්ද තැති නම් ඇස් විවර නම්, ප්‍රමාණවත් එලියක් තිබෙනවා නම් පෙනීය යුතුමයි. මෙය තර්කානුකූල වුවත්, විද්‍යානුකූල වුවත්, කළුණ මිතුවරුති, සිතිවිලිලිකට පුළුවන් ඇස් වහන්න. සූර්යග්‍රහණයක් අවශ්‍ය තැහැ. වන්දුග්‍රහණයක් අවශ්‍ය තැහැ. ඩඳ රාජු ගිලින්ට, ඉර රාජු ගිලින්ට අවශ්‍ය තැහැ. ඇදිරි නීතිය දාන්නට අවශ්‍යත් තැහැ. සියලුම විෂ්ලී පහන් තිවා දමන්ට අවශ්‍යයන් තැහැ. මහ ද්වාලක ඇස් ඇරගෙන, අන්ද තැති කෙනෙකු ඉන්න පුළුවන් කිසිවක් නොදුක. මක්නිසාද? ඉන්නේ සිතිවිලිලික එල්ලිලා. සිතිවිලිලික් සමග අතිතයේ ඉන්නේ. තැතිනම් අනාගතයේ. සිතිවිලිලික් සමග අතිතයේ හෝ අනාගතයේ ඉන්න තැනැත්තා, ඇස් ඇරගෙන හිටියත්, අන්ද තැතිවුනත්, මධ්‍යහනයක සිටියත් කිසිවක් දැකින්නේ තැහැ. අර සිතිවිලිලිට පුළුවන් ඇස් දෙකම වසා දමන්නට. කළුණ මිතුවරුති, බොහෝ විට මෙම

ଆଦୟାତ୍ମିକ ଅନ୍ତରଭାବରେ ତମଦି ଆପ ଜିରିନ୍ତେଣେ. ଜିତିଵିଲୈଲକଠ ପ୍ରତିବନ୍ଦ, ଆପର ଅନ୍ତର କରନ୍ତିବା. ହୋତିକ ବିଷୟରେ ପେନେନ୍ତିନେତେ ନାହାଇ. ଆଦୟାତ୍ମିକ ବିଷୟରେ କୋଖାମତ୍ତ ନାହାଇ. ହୋତିକ ଦେଁବଳ୍ପ ମିନିସ୍ଟ୍ରୀ, ବାହନ, ଚତୁର୍ବୀ ମେ କିମିଲିକ୍ ପେନ୍ତିନେତେ ନାହାଇ.

ଜିତିଵିଲି ଆପର ଅନ୍ତର କରନବା. ଜିତିଵିଲି ଆପର ନିହିର କରନବା. ଆହେନ୍ତିନେତେ ନାହାଇ. କନ ନିର୍ଯ୍ୟାଗୀ, ଅବିଦ ତିଯେନବା. ଆପ ଜିରିନ୍ତେ ରିକ୍ଷତକ୍ୟକ ନୋମେଦି. ହୋଇବ ସ୍ଥଳଂ ହମନ ବୈନକ. ଅବିଦ୍ୟ ଗମନ କରନ ବୈନକ. କୁର୍ରାଲେଲିନ୍ କ୍ଷେ ଗନବା. ବଣ କିଯନବା. ମେ କିମିଲିକ୍ ଆହେନ୍ତିନେ ନାହାଇ. ଜିତିଵିଲୈଲକଠ ପ୍ରତିବନ୍ଦ କନ୍ତ ଅଗ୍ରପ୍ର ଧାନ୍ତିନ. ଶୀତକୋତ ଜିତିଵିଲୈଲକଠ ପ୍ରତିବନ୍ଦ କେନେକୁବ ନିହିର କରନ୍ତିବା. ଅନ୍ତର କରନ୍ତିବା. ଦ୍ଵିତୀୟ କପା ଧମନ୍ତିନ. ଆହାରଯ ରସିତି, ଜିଯଳିମ ରସକାରକ ଦୋଧା, ଧନ୍ତିନ ଜିଯଳିମ ଜ୍ଞାପ ବିଦି, ଧନ୍ତିନ ଜିଯଳିମ କୁମ ହାଲିତା କରମିନ୍, ଅନ୍ତିମ ଅନ୍ତିମ ବିଦାମି କରମିନ୍, ପିଙ୍ଗ ଆହାରଯକ କିମିମ ରସକ ନୋହୁନେନ୍ତିବା ପ୍ରତିବନ୍ଦ କେନେକୁବ, ତେ ଆହାରଯ ଅନ୍ତରଭାବ କରନ ମୋଖାତେ ଜିରିନ୍ତେ ଜିତିଵିଲୈଲକ ନାମ, କଲ୍ପନାବିକ ନାମ, ରସ ଧନେନ୍ତିନ ଦ୍ଵିତିକ୍ ନାହାଇ ବରେ.

### 3. ଅନ୍ତର-ନିହିର ବଲତ ପିଲିଯମ ଜିହିଯାଦି

ମେ ତମଦି ଆପ ପିଲିବାଦ ଵର୍ତତମାନ ଆନ୍ତର ହା ଵର୍ତତମାନ ଯାରୀରୀଯ. ମେ ଅନ୍ତର ହାବିଷ୍ୟନ୍ ଜିମ ମେ ନିହିର ବଲିନ୍ ଗୋବି

එන්නටයි සමඟ භාවනාව අවශ්‍ය වෙන්නේ. කන් ඇති මූත් ඇසෙන්නේ නැති, බිහිර බලවනුත්, ඇස් ඇතිමූත් නොපෙනෙන අද බවිනුත් ගොඩ එන්නටයි සමඟ භාවනාව තිබෙන්නේ. නැතිනම් මේ සතිපටියානය තියෙන්නේ. එතනදී කුමක්ද කෙරෙන්නේ? අර පටලයක් සේ ඇස් බැඳී ඇති සිතිවිලි ඉවත් කරනවා. එය අක්ෂී ගලා වෙවදාවරයෙකුට කළ හැකි කාර්සයක් නොවයි. කිසිම අක්ෂී ගලා වෙවදාවරයෙකුට කළ හැකි කාර්සයක් නොවයි, ඒ ඇහැට වැට් තියෙන සිතිවිලි ඉවත් කිරීම. කනේ හිරවී තිබෙන සිතිවිලි ඉවත් කිරීම, කිසිම ENT Surgeon කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොමෙයි. එය භාවනානුයෝගියෙකුට පමණක්, තමන් වෙනුවෙන්ම කළ හැකි දෙයක්. තව කෙනෙකුට බැහැ. අපේ කන් දෙක සුද්ධ කරන්නට, ඇහැ සුද්ධ කරන්න බැහැ, සිතිවිලිවලින් ඇස භා කන වැසි නම් තියෙන්නේ.

සිතිවිලි වලින් ඇස් කන් වැසුනු කෙනෙකුට, ඇත්ත ඇහෙන්නේත් නැහැ. ඇත්ත ජේන්නේත් නැහැ. සිදුවෙන්නේ කුමක්ද කියන ඒ මූලික දැනීම ලැබෙන්නේත් නැහැ. හැබැයි අනුමාන ලෝකයක් මවා ගන්නවා. ප්‍රකාශ ලෝකයක නොමෙයි සිටින්නේ, අනුමාන ලෝකයක ජ්වත් වෙනවා. මවාගත් ලෝකයක, පෙනෙන්නේ නැහැ, හැබැයි මේ මේ දේවල් පෙනෙනවා කියන ලෝකයක. ඇසෙන්නේ නැතිමූත් යම් යම් දේවල් පවතී කියා හිතන ලෝකයක ජ්වත් වෙනවා. එබලු

කෙනෙක් ජ්‍යෙෂ්ඨ වෙන්තේ යථාරථයක් සමග නොවෙයි. යථාරථයෙහිත් නොමෙයි. මනාකල්පිත ලෝකයක. අනුමාන ලෝකයක. මධ්‍යාච්ච ලෝකයක, මීටරුවක.

#### 4. සැපය් යැයි සිතා දුකම විදින්නා

සැපයි, සැපයි කිවට මේ සැප කියන ද්‍රව්‍යනය යොදාගෙන තියෙන්නේ අමුම, අමු දුකමක් විදින්නට. මේ තමයි අවාසනාව. සැප විදිනවානම් කමක් නැහැ. අන්ධයෙකු හෝ බිජිරෝක සේ වුනත් කමක් නැහැ, විදින්නේ සැපය් නම්, විදින්නේ සැනසිල්ලක් නම්, අත්දකින්නේ සහනයක් නම්. තමුත් මුලාවී දුනක් විදිනවා, ඉහවනා ගිය දුකමක්, කෙළවරක් නැති වෙහසක්. සීමාවක් නොදකින ආත්‍යතියක්. මොහාතින් මොහාත වැඩිවන දේම්නසක්, පිබනයක්, විදිනවා මේ සියල්ලම සැපයි කියා තිතාගෙන. කළුණාණ මිතුවරුනී, සැපය සැබැවක් නම් සතුට සැබැවක් නම්, සැනසිල්ල ඇත්තක් නම්, සහනය සුවය යථාරථයක් නම්, යථාරථයක් වූ ඇත්තක් වූ, සැබැවක් වූ ඒ සුවය මධ්‍ය නිරෝගී කරනවා, කායිකව. ඒ තමයි භෞදුම මිනුම. මේ සැප ඇත්තක් කියා මතින්න තියන ලැගම මිනුම. ඒ මිනුම 100% ක්ම දැකමෙට අංශකයට තිවැරදි නොවෙන්නට පුළුවන්. තමුත් වියතක්, ඇගිලි වලින් මතින්නේ. එබදු මිමිමක්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ලොකු විද්‍යාවක් අවශ්‍ය නැහැ. ලොකු අහිඛරුමයක් දැන ගන්න සිනැත් නැහැ. විදින්නේ සැබැ සැපය් නම්, ඒ සැබැ සැප විදීම නිසා කිසි

කෙනෙකු කායිකව ආතුර වෙන්නේ නැහැ. ගිලන් වෙන්නේ නැහැ. රෝගී වෙන්නේ නැහැ. ලෙඩි වෙන්නේත් නැහැ. වෙන හේතු නිසා ලෙඩි වෙන්න ප්‍රාථමික. තිවැරදි සුවය පුද්ගලයාට කායිකව තිරෝගී කරනවා. නමුත් විදින්නේ දුකක් නම් අප හිතා හිටියට සැපක් කියා. ඒ සැපක් කියා හිතාගෙන දුක් විදින්නට ගොජ ලෙඩි වෙන්න ප්‍රාථමික. විදින්නේ පීඩනයක්. අත්විදින්නේ පීඩනයක් හැඳුයි හිතනවා සැහැල්ලුවක් කියා. එසේ සිතුවාට, ඒ ඔවුන් උඩ තියන පීඩනය පුද්ගලයාට රෝගී කරනවා, කායිකව රෝගී කරනවා. ඒ පීඩනය, සැහැල්ලුව කියන ආචරණයෙන් වසා දුම්වාට දුක දුවටුවාට සැපයි කියන දුවටනයෙන්, දුක නැති වෙන්නේත් නැහැ. පීඩනය නැතිවෙන්නේත් නැහැ. දුකෙහි, පීඩනයෙහි, ආතතියෙහි සහ දොම්නසෙහි බලපෑම නැති වෙන්නේත් නැහැ. ලෙඩි වෙනවාමයි.

## 5. මිරිගුව සහ පිපාසය අතර ඇත්තේ ප්‍රංශය නොහැකි දුරකි

මේ තමයි භොඳම සාධකය. මතින්න. අප විදින්නේ සැපක්ද? දුකක්ද? මේ යන්නේ මිරිගුවක් පස්සේසෙද? මිරිගුවක් පසු පස දුවන කෙනා පියවරෙන් පියවරට, තව තවත් වෙහෙසට පත් වෙනවා. තව තවත් තිබහට, පිපාසයට, දාහයට පත් වෙනවා මිස නිවීමට, සැනසීමට සහ සිසිලසට පත් වීමක් නැහැ. එය විය නොහැකියි. එයට තරක ඕන නැහැ. මිනුම් අවශ්‍යත් නැහැ. මිරිගුවට තියෙන දුර කොපමණද? දුන්

කොපමණ ලගා වුනාද? තව කොපමණ වික දුරද තියෙන්නේ? ඒ කිසිවක් අවශ්‍ය නැහැ. පුදෙක් මොහොතකට තමාට සංවේදී වුවහොත් දැනේවි, පියවරෙන් පියවරට දැනේවි, මබ පිපාසයට පත් වෙනවා. වැඩි වැඩියෙන් පිපාසයට පත් වෙනවා. වඩ වඩාත් දාහයට පත් වෙනවා. එහෙම නම් ඒ හඳු යන්නේ මිරිගුවක්. කෙම් බ්ලක් නොවෙයි.

කළුයාණ මිතුවරුනී, ඇස් හැර බැලිය යුතුයි. මැනවින් ඇසිය යුතුයි. කන් සූද්ද කරගත යුතුයි. ඇස් පිවිතුරු කරගත යුතුයි. පිවිතුරු ඇස්, හිස්, කන් මේවා අවශ්‍යයයි. පවිතු දෙනෙනත්වලටයි ඇත්ත පේනෙන්නේ. පවිතු දෙනෙනතක් යනු හෝතික පවිතු වීමක් නොමෙයි. සිතිවිලි වලින් තොරතු ඇස් දෙකක්. සිතිවිලි වලින් තොරතු කන් දෙකක්. කන් දෙකට සිතිවිලි අවශ්‍ය නැහැ. ඇස් දෙකටත් සිතිවිලි අවශ්‍යය නැහැ. සිතිවිලි අඩු වූ පමණටයි පෙනෙන්නේ. සිතිවිලි වැඩි වූ පමණට පෙනෙන්නේ කොටසයි, කැබැල්ලයි, අංගුවයි. සමස්ථ විතුයම දැකින්න බැහැ. සමස්ථ පණිවිධියම ගුවණය වෙන්නෙන් නැහැ. කළුපනාවන් ගෙන් පිරුණු මනසකට. කොටසයි ඇහෙන්නේ. දේශනයෙන්ම ඇහෙන්නේ වාක්‍ය කිහිපයයි.

දේශනයක් කියන්නේ වාක්‍ය දෙක තුනකට නොමෙයි. වවන දෙක තුනකට නොමෙයි. සමස්ථ දැරුණය යනු, විතුයක කොනක් හෝ මූල්‍යක් නොමෙයි. සමස්ථ විතුයම දැකගන්නට කළින්, කළුපනා කරන්නට පටන් ගන්නවා. පෙනෙන එක් ප්‍රං්ඥ කොටසක් පිළිබඳව හිතන්න පටන් ගන්නවා. ඉන්පසු සකස් කළ සිතිතුයි බලන්නේ. පෙනෙන්නේ නැහැ. ඇස් දෙක ඉදිරියේ මහා කළුපනා තිරයක්. පටලයෙන් වැහිලා, හැබැයි හිතනවා බලාගෙන ඉන්නේ කියා. එය මිරිගුවක්, මිල්‍යාවක්. හිතනවා අසා ගෙන සිටින බව. තමන් සවන් දෙන්නෙක් යැයි. නමුත් එය සාවදා සංකළුපනාවක්.

එම් නිසා අවශ්‍යයි පිරිසිදු දෙනුවන් හා පිරිසිදු දෙසවන් දකින්නට හා අසන්නට. හාවනාවේ මූලින්ම කෙරෙන කාර්යය නම් මේ ගුද්ධ කිරීමයි. එම් නිසා ඔය සතිපට්‍යාන හාවනාව විස්තර කරන්න පෙරාතුව, සතිපට්‍යාන හාවනාවේ ප්‍රතිඵල ගැන කියනවා. එක් ප්‍රතිඵලයක් නම් “සන්තානං විසුද්ධියා”. එම් පිරිසිදු වීම සඳහායි සතිපට්‍යානය. සතිපට්‍යානය ඔබව පිරිසිදු කරනවා. ඔබේ ඇස් පිරිසිදු කරනවා. ඔබේ කන් පිරිසිදු කරනවා. එම් ඇස්, කන් පිරිසිදු වූ කෙනෙකුටයි ඇත්ත ඇහෙන්නෙත්, ඇත්ත පේන්නෙත්. එතෙක් කටු පදුරක් හෝ කටු අකුලක් දැනින්ම බදාගෙන හරි සැපයි කියා හිතා ගෙන ඉන්නවා. මේ ස්ථරු කරන්නේ මුදු මොලොක් මලක් කියා හිතාගෙන ඉන්න පිළිවන්. හැබැයි එම් සිතිවිල්ලට බැහැ වේදනාව යටපත් කරන්න.

වේදනාව, වේදනාවක් නොමෙයි සැපක් කියා හිතුවට, ඒ සිතුවිල්ලට බැහැ සිරීම තවත්වන්න.

## 6. තමන්වම තක්සේරු කරන්න

කළුයාණ මිතුවරුනි, අවශ්‍යයි, අත්‍යවශ්‍යයි, තමන් විදින්නේ, සැපක්ද දුකක්ද කියා හරි හමන් තක්සේරුවක් කර ගැනීමට. නිවැරදි තක්සේරුවක්, නිවැරදි ඇගයීමක්. හෝතික දේවල් තක්සේරු කරන විශේෂයෙයන් සිටිනවා. ඔබට පුළුවන් ඔබේ වාහනය තක්සේරු කර ගන්න. මෙය වටිනවාද? කියක්ද වටින්නේ? ගෙදර තක්සේරු කරන්න පුළුවන්, ඒ පිළිබඳ විශේෂයෙකුට. ගාහ භාණ්ඩ තක්සේරු කර ගන්න පුළුවන් වටිනාකම. සමහරවිට ගිරිය පිළිබඳව තක්සේරුවක් ඇගයීමක් කරගන්න පුළුවන්. ඒ අංශය පිළිබඳ දුනුමක් තියෙන, පලපුරුදේද තියෙන, සුදුසුකම් තියෙන කෙනෙකුගෙන්. ඉහළ සිට පහලට, හිස් මුදුන් කෙසේ වල පටන් පාදාන්තය තෙක් නියපොතු දක්වාම, කොටසින් කොටස තක්සේරු කරගන්නත් පුළුවන්. එය කළ නොහැකි කාර්යයක් නොවෙයි.

නමුත් විදින්නේ දුකක්ද, විදින්නේ සැපක්ද කියන කාරණය නම්, අප වෙනුවෙන්, අප සඳහා තක්සේරු කර දෙන්නට කවුරුත් නැහැ. කාගෙන්වත් අසා පලක් නැහැ, කළුයාණ මිතුවරුනි, ඔබ විදින්නේ දුකක්ද? සැපක්ද කියා. කාගෙන් අහන්නද? දරුවෙකුට, අම්මාගෙන් තාත්තාගෙන්

අහන්න පුළුවන් ඒ ප්‍රශ්නය, එය ඇසුවාට එයින් ලැබෙන ප්‍රයෝගනයක් නැහැ. අම්මේ, තාත්ත්ව, මා මේ විදින්නේ දුකක්ද? සැපක්ද? මා හිතාගෙන ඉන්නවා සැපක් කියා, මා හිතා ගෙන ඉන්නවා දුකක් කියා. එය ඇත්තක්ද? අහන්නත් පුළුවන්. උපදේශයකුත් ලැබෙයි. විවේචනයකුත් ලැබෙයි. ප්‍රජාසාධකත් ලැබෙයි. ඇගයීමකුත් ලැබෙයි. හැබැයි වැඩක් නැහැ. ගුරුවරයෙකුගෙන් අසා වැඩක්ත් නැහැ. විදිම පිළිබඳ සාක්ෂිකරු වන්නේ තමන්මයි. විදින කෙනාමයි. විදිම යනු අති පොදුගලික අත්දුකීමක්. වේදනාව යනු පොදුගලික අත්දුකීමක්. ඒ නිසා තමයි වේදනාව ස්කන්ධ පහෙන් එකකට අයිති වෙන්නේ. ස්කන්ධ පහ කියන්නේ ජ්විතය. රුපය යම් සේ ජ්විතයේ කොටසක්ද, විදිමත් ජ්විතයේම කොටසක්.

ජ්වත් වන්නාම තමයි සාක්ෂිකරු, තමන්ගේ අත්දුකීම පිළිබඳව. තමන් අත්දුකීන්නේ කුමක්ද? සැපද, දුකද? එය වින්දනයෙන් වින්දනයට තීරිසූණය කළ දුතු, පරිසූණය කළ යුතු කාරුයක්. මතයක එල්ලී සිටිනවා වෙනුවට, ජ්විතය දුකයි හෝ ජ්විතය සැපයි හෝ යන පූර්ව මතයක, පූර්ව විනිශ්චයක, පූර්ව නිගමනයක එල්ලා, ඒ පූර්ව මතයෙන්, පූර්ව විනිශ්චයෙන් සහ පූර්ව තිගමනයෙන්, අන්ධ වූ දෙනෙතින්, බිහිර වූ දෙසවතින්, සැප හෝ දුක විදිනවා වෙනුවට. බලන්න කුමක්ද මේ විදින්නේ? ජේන ජේන දෙයින් බලන්න මොනවද මේ විදින්නේ? ඇහෙන, ඇහෙන දෙයින් බලන්න, ගබ්දයක්,

ඁබැදයක් පාසා කුමක්ද තමන් විදින්නේ? රසෙන් රසට බලන්න. මතකයෙන් මතකයට, බලාපොරොත්තුවෙන් බලාපොරොත්තුවට, බලන්න. එසේ විමසා බැලුවෙට් පමණයි, සමස්ථ ජීවිතය පිළිබඳවම, කළුණාණ මිතුවරුනි නිවැරදි තක්සේරුවක් කර ගත හැක්කේ.

විත්ති දෙස බලා, වහල දෙස බලා හෝ වාහනයේ විදුරු දිහා බලා, එසේ අංගුවක් දෙස පමණක් බලා, නිවැරදි තක්සේරුවක්, අංග සම්පූර්ණ තක්සේරුවක් කරන්ට බැහැ. හැම කොටසක් ගැනම බැලිය යුතුයි. සතිපටධියානයේ කියන්නේ මුල සිට අගට, ඉහළ සිට පහලට, වමේ සිට දකුණට, සමස්ථ ජීවිතයම ඇගයීමකට ලක් කිරීමක්, තක්සේරු කිරීමක්. ඉතිරි නොකොට සහ මග පරින්නේ නැතිව කිසිවක්ම, ගරීරයෙන් පටන් ගන්නවා කායානුපස්සනාව. එතනින් පටන් ගෙන වේදනා හරහා, විදිම් හරහා, හැඟීම හරහා සහ මේ සියල්ලටම හේතු වන ධර්මනා, නායායන්, සොබඳහමේ නීති, මානසික නීති, මෙන් විද්‍යාත්මක රිති, මේ සියල්ල පිළිබඳ පුද්ගලයා විසින් කරනු ලබන ඇගයීමක්, විශ්ලේෂණයක් සහ තක්සේරුවක් සතිපටධියානය කියන්නේ.

## 7. ජීවත්වන බව නොදැන මිය යන්නන්

අප සැම දෙනාම කැමති සැප විදින්න. කවුද කැමති දුක් විදින්න. හැම දෙනාම “සුඩ කාමෝ” සුවය නොයාගෙන යන

පිරිසක්, සුවයට කැමති. එම නිසා සැබැං සුවය කුමක්ද කියන ප්‍රශ්නය දෙවෙනියට අහන්න පුළුවන්. සැබැං සුවය, පරම සුවය කුමක්ද? එයට කළින් දත් විදින්නේ කුමක්ද? මේ ආතතියෙන්, වෙහෙසින්, දාචිය දාගෙන, ඔවුව යකාගේ කම්මලක් කරගෙන, කුමක්ද විදින්නේ ජීවිතය පුරාම? හාවනාව යනු, පිවිසුනු මොහොතේ සිට, නින්දට යන තුරුම කළයුතු පූර්ණ කාලීන කාර්යය හාරයක්. සතිපටියානය යනු එසේ පූර්ණ කාලීන හාවනාවක්. මේ කාර්යට අත නොගසා ඉන්න පුළුවන්. අත නොගැසු ඇත්තන් බොහෝමයි. කෝට් ප්‍රකෝට් ගණනක් මේ මහපොලවේ ඉපිදි, ජ්වත්වී, මිය ගොස් තිබෙනවා තමන් පිළිබඳ ඇගයීමක් නොකාට. ඇගයීමක් කරන්න අත නොගසාම. කෝට් ප්‍රකෝට් ගණනක්. මිලියන නොමෙයි. ව්‍යුලියන ගණනක්, මිනිසුන්. සතුන් නොමෙයි, මිනිසුන් මේ මහපොලුව මත ඉපදී, අවුරුදු ගාණක් ජ්වත් වී, දිනක සමුගෙන තියෙනවා, උපන් මොහොතේ සිට මිය යන මොහොත තෙක් එක් මොහොතක් වත් තමන් පිළිබඳ තක්සේරුවක් කරන්නට නොගොස්. අන්ද වූ දෙනෙනින් හා බිහිරි වූ දෙසවන් හා සිතිවිලි වලින් පිරුණු මනසකින්. බොහෝම වික දෙනයි සතිපටියානයට අත ගසන්නේ.

අද වගේ ද්වසක, පොහොය ද්වසක, මේ වගේ තැනක, හාවනා මධ්‍යස්ථානයකදී කළ යුතු දෙයක් තිබෙනවානම්, කරා කළ යුතු යමක් වේ නම්, එය මේ සතිපටියානයයි. ජීවිතය

නිවැරදිව තක්සේරු කරගන්නේ කෙසේද? අප පිළිබඳ කොහොමද මේ ඇත්ත දැනගන්නේ? සැපක් සේ හිතාගෙන ඇත්තටම විදින්නේ සැපක්මද? හැඳුවටම හඩා යන්නේ කෙමිවිමක්ද? නැතිනම් මිරිගුවක්ද? මෙතෙක් කල් පූජාබදීම්න් දිව ගියේ කෙම් බිමක් කරාද? නැතිනම් මිරිගුවක් වෙතටද? මේ පිළිබඳ මොහොතකට නැවති, බැලීම, විමසා බැලීම වට්නවා. එය අපේ ගමන් මග නිවැරදි කරන්නට සහ නිවැරදි දිසාවට භරවන්නට හේතු වෙනවා. එයයි, එකම මාලිමාව, ජීවිතය නිවැරදි දැක්මට යොමු කරවන.

#### 8. දුක සැපක්ද - සැප දුකක්ද නොවේ

කළුණාණ මිතුවරුනී, “සම්මා දිටියි” අප මේ වටනය ඔහැ තරම් අසා තිබෙනවා, කියා තිබෙනවා, කියවා තිබෙනවා, සාකච්ඡා කොට තිබෙනවා. “සම්මා දිටියි” නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම යනු විදින්නේ කුමක්දයි නිවැරදිව දැන ගැනීම. විදින්නේ කුමක්ද? දුක කියා සැපක් විදිනවාද? සැප කියා දුකක් විදිනවාද? සැප කියා සැපක් විදිනවානම් එය නිවැරදි දැක්මක්. දුක කියා දුකම නම් විදින්නේ එයත් නිවැරදි දැක්මක්. හැඳුයි දුක කියා සැප විදිනවානම්. සැප කියා දුක විදිනවානම්, එය මිවිජා දිටියක්නේ? මිවිජා දිටියි. සම්මා දිටියි ගැන දහමේ තියෙන්නේ මේ වගේ සරලව තේරුම් ගන්න පූජාවන් කාරණයක්. දුක පිළිබඳ නොදුන්නා කම, දුකට හේතුව පිළිබඳ

නොදන්නා කම, සැප පිළිබඳ නොදන්නා කම හා සැප ඇති කරගන්නා කුමය පිළිබඳ නොදන්නා කම.

“දුක්බේ අක්කුණුණ්, දුක්බ සමුදයේ අක්කුණුණ්, දුක්බ නිරෝධ අක්කුණුණ්.” මේ කාරණා හතර පිළිබඳ නොදන්නා කමයි මිවිඡා දිටියි කියන්නේ. දුක පිළිබඳ දන්නේ නැහැ. දුක පිළිබඳ දන්නේ නැති බව දන්නෙන් නැහැ. දන්නේ නැති බව දන්නවා නම් මොකක්ද විදින්නේ කියා හොයා ගන්න පුළුවන්. එත් එය දන්නේ නැති නිසා හිතාගෙන ඉන්නවා විදින්නේ සැපක් කියා. “දුක්බේ අක්කුණුණ්, දුක්බ සමුදයේ අක්කුණුණ්”. එතකාට කළුයාණ මිතුවරුති, සැපක් කියා හිතාගෙන දුකක් විදිනකාට, ඇයි මෙසේ සිදුවන්නේ කියා දන්නෙන් නැහැ. ඇයි මේ තමන්ට සැපක් නැත්තේ? ඇයි මේ ප්‍රශ්න? ඇයි මේ කරදර? ඇයි මේ හිතට නිවනක් නැත්තේ?

මේ පිළිබඳ නැහැ අවබෝධයක්. නැති කම නිසා හේතුව අතීතය කියා සිතනවා. පෙර කරුමයක්. මහත්තයාගේ පෙර කරුමයක්, හාර්යාවගේ පෙර කරුමයක්, දරුවන්ගේ පෙර කරුමයක්, දෙමෙවිපියන්ගේ පෙර කරුමයක්. කර්ම වාදයෙන් ඇග බෙරා ගන්න පුළුවන්. අතීත කරුමයට, එහෙම නැතිනම් දේශපාලනය හෝ සමාජ කුමය නිසයි දුක් විදින්නේ. නැතිනම් ජ්‍යෙවත්වන රට නිසයි දුක. රටට දාන්නත් බැරිනම් පිට

ගුහලෝකවලට දානවා. අපට ඇගිල්ල දික් කරන්න පුළුවන් මේ සිනම තැනකට. අතිතයට ඇගිල්ල දික් කරන්න පුළුවන්, තමන් දුක් විදින්නේ අතිතයේ වරදින්, පෙර ආත්මයේ වරදින්, ආත්ම දහයකට කළින් කරපු සිද්ධියක වරදින්. ඇගිල්ල දික් කරන්න පුළුවන් අසීමිත වූ අතිතයකට. ඇගිල්ල දික් කරන්න පුළුවන් තව කෙනෙකට. ඇගිල්ල දික් කරන්න පුළුවන් පොලාවට, අහසට, ඇත්ත පෙනෙන තාරකාවලට සහ තොපෙනෙන තාරකාවලට, සමාජ කුමයට, දේශපාලන කුමයට.

## 9. දුකට නැවතුම් තිතක්

කාට ඇගිල්ල දික් කරත් කළයාණ මිතුවරුන් දුක අඩුවෙන්නේ නැහැ. දුක නවතින්නේ නැහැ. දුක නවතින්න නම්. ඇත්තටම මේ දුක ඇතිවෙන් කොහොමද කියා බැලිය යුතුයි. හොයා ගත යුතුය දුකෙහි සැබැ හේතුව. “දුක්බ සමුද්‍යේ අයුෂ්කුණා”. දුක හටගන්නා ආකාරය දන්නෙන් නැහැ. විදින්නේ දුකක් කියා දන්නෙන් නැහැ. දුක හටගන්නේ කෙසේද කියා තොදන්නා තැනැත්තා, දුක් විදිම නවත්වා ගන්නේ කොහොමද? දුකට නැවතුම් තිතක් තැබීම ගැන දන්නෙන් නැහැ. “දුක් තිරෝධය අයුෂ්කුණා”. තිරෝධය කියන්නේ නැවැත්වීම. කොහොමද දුක නවත්වගන්නේ? දුක් විදිමට නැවතුම් තිතක් තියන්නේ කොහොමද? මේ මිරිගුව පස්සේ කඩාගෙන දුව ගෙන, දුව ගෙන යනවා. සියට, දෙසියට වේගයෙන්. කොහොමද තිරිංග දාමා දුක නවත්වන්නේ?

කොහොමද හරවා ගන්නේ ආපහු? කොහොමද U – turn එකක් ගන්නේ? ඒ බව දන්නෙන් නැහැ.

නැවතීමයි සැප. දුකු නිරෝධයයි සැප. දිවීම නෙමෙයි. හඳුගෙන යැම නෙමෙයි, පුහු බැදීම නෙමෙයි, සැප නැවතීමයි. නැවතීම සැපක් විදිහට හිතෙන්නේ නැහැ. යමක් පසු පස දිව ගොස්, පුළුවන් වේගයෙන් දිවගොස් අත්පත් කර ගැනීම, හිමිකර ගැනීම, සතු කර ගැනීම සහ බදා ගැනීම, සැප කියා හිතනවා. ඒ දරුණනයට අනුව, වින්තනයට අනුව අප මෙතක් කාලයක් ජ්වත් වූවානේ. ඒ එන ගමනේදී අප හරි සතුටින් සිටි අවස්ථා ජ්විත් තිබු බව මතක් කරගන්න පුළුවන්. සැබැවින්ම තිබුණාද තැද්ද කියා දන්නේ නැහැ. තමුත් තිබුණා කියා මතක් කර ගන්න පුළුවන්. ඔය ප්‍රිය සම්භාශණවලදී සුහද සාද වලදී හෝ සුහද හමුවීම් වලදී වැඩිපුර කරා කරන්නේ, ඒ කාලේ කොහොමද, ඒ කාලේ මොනවද කලේ? ඒ සතුටු දායක සිදුවීම් ගැන, ද්වස් ගණන් කරා කරන්න පුළුවන් සැප පිළිබඳ. පොත් ලියන්න පුළුවන්. පොත් ලියා තියෙනවානේ. වරිතාපදාන බැලුවාත්, ස්වයං ලිඛිත වරිතාපදාන තියනවා. අනුන් විසින් ලියන ලද වරිතාපදාන තියනවා. ඒවා දිනා බැලුවාත් අතිතයේ වින්ද සැප ගැන තමයි බොහොම කරා කර තිබෙන්නේ. පිටුවෙන් පිටුව, පිටුවෙන් පිටුව, පිටු තුන්සීයක පොතක්, පිටු පන්සීයක පොතක් නම්, ඒ පිටුවක් ගාන් අතිතයේ වින්ද සැප. එතකොට මේ ඔක්කොම එකතු කළාත්, මේ පිටු තුන්

හාරසියයක තියන සැප එකතු කලොත් අද වෙනකාට සැප ඉහවහා ගිය පුද්ගලයකුයි එතන සිටිය යුත්තේ. එයද ඇත්ත? එයද යථාරථය? එයද වර්තමානය පිළිබඳ සැබැච්ව? මේ මොහොත පිළිබඳ සත්‍යය එයද කළුණාණ මිතුවරුනි? කෝ ඒ සැප? හොයා ගන්නට වටිනවා කෝ ඒ සැප? රේයේ තිබුණු සැපට මොකද වුණේ?

## 10. විදි සැප අද කෝ?

සාක්කුවේ තිබුණු මුදලක් අද නැත්තම්, වියදුම් කළෙත් නැත්තම්, කාටවත් දුන්නේත් නැත්තම්, කොහොවත් අරන් තිබුණේත් නැත්තම්, සාක්කුවේත් නැත්තම්, අන්න අප හොයනවා. මොකද වුණේ? රේයේ තිබුණු රු. 10, 100, 1000, 2000 ව මොකද වුණේ? රේයේ තිබුණු පොත කෝ? අප හොයනවා. ඒත් ඇයි අප හොයන්නේ නැත්තේ රේයේ වින්ද සැප අද කෝ? මොකද වුණේ? කවුද අරන් ගියේ? කාටද දුන්නේ? කොහොමද වාෂ්ප වුණේ? කොස්ද අතරදෙහන් වුණේ? සෞයන්නේ නැහැ. ඒ වෙනුවට අලුත් සැපක් හොයනවා. හෙට තියෙන සැපක් ගැන හිතනවා. රේයේ වින්ද සැප ගැන හිතමින්, හෙට විදින්නට තියන සැප සැලසුම් කරන්නටයි අද ද්වස අප නාස්ති කරන්නේ. වියදුම් කරන්නේ. ගෙවා දමන්නේ. සැබැච්වටම ජීවත්වන 'අද'ක් නැහැ. මේ අන්ත දෙකෙහි කල්පනාවන්ගේ ගැලී සිටින කෙනාට 'අද' කියා ද්වසක් නැහැ. තිබෙන්නේ රේයේ වින්ද සැපයි, හෙට විදින්න

තියන සැපයි ගැන හිත හිත සිටීම පමණයි. අද ද්වස පාවිච්ච කරන්නේ හිත හිතා ඉන්න. මතක් කරගන්නයි. සැලසුම් කරන්නයි. ද්වසින් ද්වස අද රෝස් වුණා, හෙට අද වෙයි, මෙහේ විදිහට හැම ද්වසක්ම කළයාණ මිත්වරුනි, නාස්ති වෙන්නේ ඒ සඳහායි.

අතිතයේ අප සැප වින්දා කීම ඇත්තක්දයි බලන්නම වටිනවා. එය ඇත්තක්ද? ඇත්තම ඇත්තක්ද? එය ඇත්තම ඇත්තක් නම ආයේ අතිතයට ගියාට වරදක් නැහැ. අතිතය තැවත වර්තමානය තුළ සේපාපිත කරගන්නට පූජ්වල් නම් කමක් නැහැ. 18වන සියවස, 19වන සියවස, 50දශකය, 60දශකය, 80, 90 දශකය ආපහු හඳුගත්තට වරදක් නැහැ, එය ඇත්තම නම්. කළයාණ මිත්වරුනි, හැම මනුෂ්‍යයෙකුම සැප හොයාගෙන යනවා. මේ හැම දෙයකම අවසාන ඉලක්කය සැප. හැම දෙයකම අවසානය සැප නෙමෙයි, අවසාන ඉලක්කය සැප. මේ දෙක වෙන් කර හඳුනාගන්න. හැම දෙයකම අවසානය සැප නම් කිසිම ගැටළුවක් නැහැ. ටිකක් කාගෙන, විදාගෙන, ඉවසගෙන ඉන්ටයි තියෙන්නේ, එහෙම නම් අන්තිමට සැපක් ලැබෙයින්. එහෙම හිතනවා. අවසානයේ සැපක් ඇතියි කියන සිතිවිල්ල අපව දුව්ච්චනවා මිරිගුවක් පසු පස නොපෙනාන අවසානයක් හොයාගෙන.

## 11. දිනුම් කණුවක් නැති දිවීම

අවසානය යනු තියන දෙයක් නොවේයි. දිනුම් කණුවක් නැහැ. හැබැයි දිනුම් කණුවක් වගේ දෙයක් පේනවා. පෙන්නනවා. භැම දෙයකින්ම භොයන්නේ, ඉල්ලන්නේ සැප. කළුයාණ මිතුවරුනි, සාමාන්‍ය ජීවිතය ඉලක්ක ගත නොට තිබෙන්නේ සතුටට. ඕනම දෙයක, අධ්‍යාපනය වේවා, ධනවත් වීම, විවාහ වීම, දික්කසාද වීම, බලය ලබා ගැනීම, මේ සියල්ල ඉලක්ක ගතකොට තිබෙන්නේ සතුටට. ‘දැන් මෙතන සතුටක් නැහැ. හැබැයි එතනට ගිහාම සතුටක් තියෙයි’. පුහුදුන් ජීවිතයේ භැම විටම දැකින්නේ සතුට පිළිබඳව ගමනාන්තයක්. අන්තයේ සතුටක් ඇති. ඒ තමයි අවසානය. මූදල් මොකටද? සතුටු වෙන්න. මූදල්, මූදල් සඳහා නොමෙයි සතුටු වෙන්න. සාමාන්‍ය ජීවිතය අවසාන වෙන්නේ එතනින්. සතුටින් නොමෙයි අවසාන වෙන්නේ. හැබැයි සතුට පිළිබඳ ඉලක්කයකින් තමයි අවසාන වෙන්නේ.

භාවනාව තියෙන්නේ සතුටු වෙන්න නොමෙයි. මේ වෙනස අප පැහැදිලිව දැකින්නට ඕන. සාමාන්‍ය ජීවිතයේ ගමනාන්තය සතුට. භාවනාවේ ආරම්භය සතුට. සතුටු හිතකට පමණයි භාවනා කරන්න පුළුවන්. භාවනාව සඳහා සතුට අවශ්‍යයි. සතුටු වීමට නොමෙයි භාවනා කරන්නේ. සතුට නොමෙයි අපේ ඉලක්කය. නිදහසයි සතුටයි දෙකක්. සතුටට

වභා නිදහස වට්නවා. විමුක්ති හිතක් කියා බරපතල වචනයකින් කියනවා. විමුක්ති සිත, විමුත්ති විත්ත, මේ බරපතල වචන මොනවායින් කිවිවත්, නිදහස, නිදහස් සිත, හාවනාව නිදහස උපද්‍රවනවා. නිදහස ඇතිවෙන්නේ සතුවින්. හාවනාව කරන්න පුළුවන් සතුවුදායක හිතකට පමණයි. අසතුවුදායක, දොම්නස් සහගත, වැළපෙන, හඩන, ගෝක කරන, විශාදයට පත් වූ හිතකට හාවනා කරන්න බැහැ. එහෙම කිවිවහම ගැටළුවක් ඇති වෙන්න පුළුවන්, ඒ ඇත්තන්ට තියන විසඳුම මොකක්ද? නැදේද විසඳුමක?

## 12. සෞයාගන්න සවන් දෙන්නෙකු - දුකින් සිටින විට

දරම සාකච්ඡාව සහ කළුණ මිතු ආගුර. අප කාටත් දුක ඇති වෙනවා. සේවන් වුණත් දුක් විදිනවා, අඩනවා. සකංධාගාමී වුණත් අඩනවා. අඩන්න පුළුවන්, සකංධාගාමී වුණා කියා නෙමෙයි අඩන්නේ. ජ්විතයේ විවිධ සංසිද්ධී වලදී වැළපෙනවා. එතකාට නොවැළපෙන සිතක් සමහරවිට අනාගාමී වූ විට ඇති වෙන්න පුළුවන්, රහත් වුණෙන් අනිවාර්යයෙන්ම මොනම වැළපීමක්වත් නැහැ. ඉන් මෙහා, සකංධාගාමී, සේතාපත්ති, සේතාපත්ති මාර්ගයේ සිටින, කළුණ පාථන, ආර්ය ග්‍රාවක මේ මොන නම්වලින් කිවත්, පහළට, පහළට අප දක්වාම ආවොත්, අප කවුරුත් සූසුම් හෙළන අය. දුක් වෙන අය අඩන, වැළපෙන, කදුළ සලන අය. ඇතුළතින් හා පිටතින්. මේ තමයි අශේ වර්තමාන ඇත්ත. සැම

විටම හඩම්න්ම ඉන්නේ නැහැ. භුම්වෙලාවෙම සූසුම් හෙලන්නෙත් නැහැ. භුම්වෙලෙල්ම වැලපෙන්නෙත් නැහැ. තමුත් ඕනෑම වෙලාවක ඒ දෙය අපට සිද්ධ වෙන්න පුරුවන්. එහෙම නෙවෙයි කියා කාටවත් තමන් පිළිබඳව සහතිකයක් ලියන්න බැහැ.

### 13. විද්‍යාත්මක අවිද්‍යාව

අතිතයේ වින්ද සැප ගැන කොපමණ පුරසාරම් දෙශීවත් වර්තමානය හෝ රුපු මොජාත ගැන කිසිම සහතිකයක්, කිසිම වරිතාපදාන ලියන කෙනෙකුට ලියන්න බැහැ. පුරසාරම් දොඩින කෙනෙකුට කයිවාරු ගහන්නත් බැහැ. අප ඉන්නේ එබදු නිශ්චිත තැනක නොවෙයි. ඕනෑම මොජාතක දුක් අපට වහගන්න පුරුවන්. ඒ කොයි මොජාතකද කොතැනදීද, කොයි කාරණයක් අරබයාද කියන්න කවුරුවත් දන්නේ නැහැ. කොතනකදී සූසුම් හෙළන්නට වෙයිද? මොන කාරණයකට වැලපෙන්න වෙයිද? කොයි වෙලාවේ මේ දෙය සිද්ධ වෙයිද?, මේ ගැන කිසිම කෙනෙකුට අනාවැකි කියන්න බැහැ. සියලුම අනාවැකි විෂත්මක වේවා, අවිෂත්මක වේවා, සියලුම අනාවැකි තවතින තැන දුක්. කොයි වෙලේ අහවල් කෙනා දුක් විදිද, කොතනකදී දුක් විදිද මොන කාරණයක් නිසා දුක් විදිද කියා කිසිම කේන්ද්‍රයක් බලා හෝ අත බලා ගාස්තුයක් කියන්න බැහැ. හොතික විද්‍යාවට කියන්නත් බැහැ. ජ්ව විද්‍යාවට

කියන්නත් බැහැ. වෙන විද්‍යාවකට කියන්නත් බැහැ. මේ සියලුම විද්‍යාවන් සහ ගුප්ත ගැඹුරු අවිද්‍යාවක සිටින්නේ දුක පැමිණී කළේහි. දුක පිළිබඳ මාත්‍යකාවේදී මේ හැම විද්‍යාවක්ම ලොකු අවිද්‍යාවක ඉන්නේ. හැම විද්‍යාවක්ම, ගුප්ත ගාස්තුයක්ම අවිද්‍යාවක ඉන්නේ. ඒ තමන්ගේ සේතුයේදී විද්‍යාත්මක වෙන්න ප්‍රාථමික දුක කියන තැනට එන විට ඔය සියලුම විද්‍යාවක්ම, සැම භූත ගාස්තුයක්ම අවිද්‍යාවක්. ඒවා සරණ ගිය හැමදෙනාමත් ඉන්නේ ලොකු අන්ධකාරයක.

එම නිසා දුකක් විදිනවිටදී, හොඳම පිළිසරණ තමයි කළයාණ මිතු ආගුය. ඒ තමයි හොඳම පිළිතුර. හොඳම අත් බෙහෙත. රට එහා වෙන අත් බෙහෙතක් නැහැ.

කළයාණ මිතුයෙක් මූණ ගැසීම, කළයාණ මිතුයෙක් දැකීම, ඇසුරු කිරීම, කතා කිරීම, සවන් දීම, සාකච්ඡා කිරීම, මේ සියලේලම හොඳම ප්‍රාථමාධාර. ඒ වෙළාවට භාවනා කිරීම ලේසි නැහැ. භාවනා කරන්න කිසියම් සොමිනස් සහගත මානසික තත්ත්වයක් අවශ්‍යයි. කළයාණ මිතු ආගුයත් භාවනාවක් වෙනවා ඒ වෙළාවට. ධර්ම සාකච්ඡාවකදී තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කර, ඒ ගැන කළයාණ මිතුයා බලන ආකාරය කෙසේද? ඒ ගැන මොනවද කරන්න ප්‍රාථමික. ප්‍රශ්නයක් නිසා දුක් විදින වෙළාවට හිත එකග කර ගැනීමට උත්සාහ කරනවා වෙනුවට කළයාණ මිතුයෙකු භා කථා කිරීම ප්‍රායෝගිකයි.

බොහෝම ගැඹුරින්, දිර්ස කාලයක් භාවනා පූහුණු වූ කෙනෙකුට සමහරවිට හිත එතනින් අයින් කර වෙන තැනක තියාගන්න පුළුවන් වෙයි. හැඳුයි අර ප්‍රශ්නය එහෙමම ඉතුරු වෙයි. ඒ ප්‍රශ්නය විසඳුගන්න ඕනෑමේ. නැවතත් ප්‍රශ්නයට සිත යාම නවත්වන්න බැං. ප්‍රශ්නය තිබෙන තුරු සිත ඒ මිස්සේ දිවීම නවත්වන්න අපහසුයි.

දිවසක් ප්‍රංශ දෙපොලක් මෙහේ පැමිණියා. භාවනා කරන්න නොමෙයි. පොඩි සාකච්ඡාවකට. ස්වාමි පුරුෂයා, භාර්ත්‍යව මේ දෙදෙනාම ඇසු ප්‍රශ්නය භාවනා කරන්න ලොකු උත්සාහයක් ගන්නවා, භාවනාවේ ප්‍රතිථිලත් තියෙනවා. හැඳුයි භාවනාවේ එක්තරා මානසික සන්ස්ක්‍රිත්‍යාචාරයකට එන විට, තියන ප්‍රශ්න සියල්ලම මතක් වෙනවා. හැම ප්‍රශ්නයක්ම මතු වෙනවා. ජ්වලාන වෙන්න පටන් ගන්නවා. ඉන් එහාට භාවනා කරගෙන යන්න බැහැ. ඉතින් මේ කාරණය පිළිබඳ විවිධ ඇත්තන්ගෙන් විමසුවා නමුත් විසඳුමක් ලැබුමෙන් නැහැ කියා. කළුයාණ මිතුවරුනි, මේ තමයි ඇත්ත. එතනදී ප්‍රකාශ කළා, ප්‍රශ්න තිබෙන තුරු ඒවා මතක් වීම වලක්වන්න බැහැ. බලාපොරොත්තු වෙන්න එපා ප්‍රශ්න මතක් නොවී තියෙයි කියා භාවනාවේදී. කොතනදී අමතක වුණත් භාවනාවේදී මතක් වෙනවා. ඒ පිළිතුරින් ඒ දෙපළ බොහෝම සතුවට පත් වුණා. දුක වහන්න කුම ඇති, නමුත් වහලා වැඩක් නැහැ. විවෘත විය යුතුයි. කිසියම් වේදනානාගකයක් අරගෙන, කිසියම් කුමයකට

නිරවින්දනය කරගෙන, වික වෙලාවක් ඇස් වහගෙන ඉන්න පුළුවන්. නමුත් එය නොවයිනේ නිරෝධය. ඇත්තට විවාත වෙන්න. තොවිසදුනු ගැටළු, තොවිසදුනු ප්‍රශ්න, ජීවිතයේ තිබෙනවා නම්, ඒවා ආචර්ජනය වෙනවා භාවනාවේදී. ඇස් වහගත්ත ගමන්ම පෝලිමේ එනවා. ලස්සන පෙරහැරක් දැකින්න බැහැ ඇස් වසා ගත් විට කෙනෙකුට. ඒ ප්‍රශ්න එකින් ඒක, දුක් දොම්නස් විවිධ වෝස් අරගෙන මතක් වෙනවා. එතනදිදී හිත එකග කර ගන්න අමාරුයි. කම්ටහන් හොයනවා. ඒ කම්ටහන හරියන්නැ. තව කම්ටහන්. නාහේ අඟ හිත තියාගෙන ඉන්න බැහැ. උදරයට, උදරය අමාරුයි. සක්මතාට. එතනත් අමාරුයි. වෙන කම්ටහන්. බුරුම කුමයට කොහොමද? සතිපථියාන සූත්‍රයට අනුව කොහොමද? ඔය කොයි විදිහට බැලුවන් මේ තමයි ඇත්ත.

#### 14. සතුට ඇරණුමයි - අවසානය තොවේ

භාවනාවට කිසියම් සතුව දායක සොම්නස් සහගත පරිසරයක් අවශ්‍යයි. කායික තැන්පත් වීමකුත් අවශ්‍යයි. මේවා මූලික අවශ්‍යතා. ඉහ වහා ගිය සතුටක් නොමෙයි. ඉහ වහා ගිය සතුටක් භාවනාවන් ලැබෙයි. භැබැයි ඉහ වහා ගිය සතුටක් ලබන්නට හෝ තොබලන්නට හෝ කොහොම හරි භාවනා කරන්නට නම්, සතුට අවශ්‍යයි. තමන් පිළිබඳ තියෙන සතුට. වෙන දේවල් නොමෙයි. අප හැම වෙලෙම් සතුව වෙන්නේ අනිත් දේවල් වලින්. දනය පිළිබඳ කෙනෙක් සතුව වෙනවා. ඒ

තමන් පිළිබඳ නෙමෙයි සතුවූ වෙන්නේ. ධනය පිළිබඳ. ඒ ධනය තැකිවුන ගමන් ඒ සතුට තැහැ. ඒ ධනයෙන් තමන්ට ඔහු දේ කර ගන්න බැරි වෙන කොටත් ඒ සතුට තැහැ. තමන් පිළිබඳ සතුට අවශ්‍යයි. අඩුම ගාන් තමන්ට භාවනා කරන්න ලැබුණු මේ අවස්ථාව කොපම් වටිනවාද? ඒ සතුවත් අවශ්‍යයි. මොන කරදරයක්ද? කියට ඉවර වෙයිද දන්නෙන තැහැ. අපරාදේ අද ද්‍රව්‍ය. ඒ සිතිවිලි එන්න ප්‍රාථමික. ඒවාට තමයි ‘මාරයා’ කියන්නේ.

සිතිවිලි ඇත්ත ලෙස භාර අරගෙන, ඒ සිතිවිලිවලට ආවේග වෙලා, සිතිවිලි වලට ආරුඩ් වෙලා, ඒ සිතිවිලිවලින් ආවරණය කර ගත්තොත්, අන්න නීවරණ කියනවා. නීවරණ කියන්නේ හෝතික තිර වලට නෙවෙයි. සිතිවිලි. ඒ සිතිවිලි අජේ ඇස් වහනවා. කන් වහනවා. හිත වහනවා. එතකාට ජේන්නේ තැහැ. මිදුමක් වාගේ. මොක්ත් තැහැ වාගේ. මිදුමක් ඇවිත් වැෂුනහම හොඳට බලන්න. ඔය මිදුම ආපු වෙලාවක, කදු තැහැ. තිමින තැහැ. සානු තැහැ. උස් මිටි කම් තැහැ. හෙල් තැහැ. ඇල දොල තැහැ. ගස් තැහැ. අහස තැහැ. පොලොව තැහැ. මේ මොනවත් තැහැ. හැබැයි එය ඇත්තක් නෙමෙයි නේ. මිදුම තැකි වෙලා ගියහම, කන්ද තැවතත් තියෙනවා. කදු තියෙනවා. හෙල් තියෙනවා. වලවල් තියෙනවා. අහස තියෙනවා. පොලොව තියෙනවා. උස් මිටිකම් තියෙනවා.

අදා මොළ ගංගාවල් තියෙනවා. එසේම සිතිවිල්ලකින් වැහුණු ගමන් පවතින යථාර්ථය අතුරුදහන් වෙනවා.

## 15. ඇතුළත සතුට

කළුයාණ මිතුවරුනී, හිතේ සතුටක්, ප්‍රසාදයක්, පැහැදිමක්, ඇති කර ගන්න, තමන් පිළිබඳව. එය අවශ්‍යයයි. අත්‍යාච්‍යායයි. තමන් පිළිබඳ ප්‍රසාදයක් තියෙන කෙනෙකුට පමණයි භාවනා කරන්න පුළුවන්. තමන් පිළිබඳ අප්‍රසාදය තමන් පිළිබඳ කළකිරීම සහ තමන් පිළිබඳ දොම්නස තබාගෙන, තමන්ව ප්‍රතිකෙෂප කර ගනිමින්, තමන්ටම තමන්ව එපා කර ගනිමින් සමර්යක් වචන්නත් බැහැ. විද්‍රෝහනාවන් වචන්නත් බැහැ. ඒ අසුහකාරී මතසට භාවනා කරන්න බැහැ. මේ ලැබූණු අවස්ථාව ගැන සතුටු වන්න. භාවනා කරන්න පුළුවන් මුළුමයෙකුට විතරයි. මේ අපට ජේන ලෝකයේ නොපෙනෙන ලෝකේ ගැන කියන්න ද්‍රානේ නැහැ. ජේන ලෝකයේ භාවනා කරන්න පුළුවන් මුළුමයෙකුට විතරයි. එවිට මුළුමයෙකු වශයෙන් ඉපදී, භාවනා කරන්න ලැබීම වටිනවා. මුළුමයෙකු වශයෙන් ඉපදී අප ජීවිතයේ බොහෝ දේවල් කළා. ඒ පිළිබඳවනේ කයිවාරු ගහන්නේ. අපුතින් කරන්න බලාපොරාත්තු වෙනවා ඉදිරියට. ඒවා කරන්නත් ලැබේයි. කර ගන්න බැරිවෙන්නත් පුළුවන්. නමුත් මුළුමයෙකු විදිහට උත්පත්තිය ලබා භාවනා කර ගන්න බැරි වුනෙන්ත් නම් ඒ ජීවිතය මහා අවාසනාවන්තයි.

ජ්විතයකට වාසනාව යොගෙන එන්නේ හාටනාවෙන්. මෙනුප්‍රයත්වය අර්ථවත් වෙන්නේ හාටනාවෙන්. කෙනෙකුගේ ඇස් ඇරෙන්නේ හාටනාවෙන්. කන් දෙක විවෘත වෙන්නේ හාටනාවෙන්. බුදු සරණ ලැබෙන්නේ හාටනාවෙන්. වෙන කිසි දෙයකින් නොවයි. ධනයෙන් නොවයි. ධනය එක පැත්තක තිබිය යුතු දෙයක්. එය පැත්තක තිබූණාවේ. ධනය උපයන්නත් ඕනෑම. ඉතිරි කරන්නත් ඕනෑම. වියදුම් කරන්නත් ඕනෑම. ප්‍රමුඛස්ථානය ධනය නොවයි. මෙය බොහෝ විට වරද්ද ගත්තු තැනක්.

කළුණ මිතුවරුනී, පළවෙනි තැන දෙන්න ඕන මොනවාටද? අප ලයිස්තුවක් හදනවා. පළවෙනි තැන මොනවාටද? හම්බ කරන්න. දෙක, තුන, ස්ථාන නැහැ. ජ්විතයකට තියෙන්නේ ප්‍රමුඛස්ථානයක් පමණයි. එකම එක ස්ථානයයි තියෙන්නේ. ඒ තැන කුමකටද දෙන්නේ? අප හිතනවා මෙතන දිගු ලයිස්තුවක් තියෙනවා. පළවෙනි තැන එක දෙයකට. දෙවැනි තැන තවත් දෙයකට. තුන්වන තැන වෙනම දෙයකට. එසේ දෙන්න ප්‍රාථමික කියා හිතනවා. දාහස්වෙනි, ලක්ෂවෙනි තැන කුමකටද දෙන්නේ කියා අපට ලයිස්තුවක් හදා ගන්න ප්‍රාථමික. ඒත් එවැනි ලයිස්තුවක් නැහැ. ඇත්තේ එකම එක හිස්තැනයි. හිස්තැන් පේලියක් නැහැ 1, 2, 3 යනුවෙන්. එකයි තියෙන්නේ. ඒ තැන කුමටද දෙන්නේ?

අ�ත්තේ එකම එක අරමුණක් පමණක් නම් ජ්‍යෙවත් වන්නේ කුමක් සඳහාද? කුමක්ද තමන් තෝරා ගන්නේ? හතරක් පහක් තෝරා ගන්න බැහැ. එකයි තෝරා ගන්න පුළුවන්. එතනදී අනිවාර්යයෙන්ම හම්බකිරීම තෝරා ගන්නවා. බැලුවහම එය ඇත්තක් වගෙන් ජේනවා. කොයි දේ කරන්නත් හම්බකරන්න එපැයි.

## 16. ගුජ්තවූ ආත්මය

උපන්නේ කුමකටද? හම්බකිරීම සඳහා. ධනයත් සමග ආත්මගත වෙනවා. ධනය සමග ආත්මයක් හඳා ගන්නවා. එයටද ආත්මය කියන්නේ. මේ ආත්ම කියා දහමේ විස්තර කරන්නේ ගුජ්ත දේකට තෙවෙයි. ගුජ්ත වූ ආත්මයක් ගැනයි එතෙක් කාලයක් ආගම් කරා කළේ. ගුජ්ත වූ ආත්මයක් තියෙනවා. ජේන්නේ නැති ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තමයි දිගටම යන්නේ. ඒ ආත්මය මැවිවේ මැවුම්කාරයන්වහන්සේ. කුවුරුහරි, මහා බුහ්මයා හරි, දෙවියන්වහන්සේ හරි, මවපු ආත්මයක් තියෙනවා. අපිට බලන්න බැහැ. ඒ ආත්මය අප තුළ තියෙනවා. අප තුළ තියෙනවා කිවිවට, X-ray කළන් ජේන්නේ නැහැ. MRI විලට, අන්වීක්ෂවලට ජේන්නේ නැහැ. වෙන දේකට ජේන්නෙන් නැහැ. ඒ ආත්මය තමයි සැප විදින්නෙන්, දුක් විදින්නෙන්. ඒ ආත්මය තමයි ඉපදුනේ. ඒ ආත්මය මරණීන් පසු දිගටම යනවා. මේ තමයි ආත්ම කතාන්දරය. බුදුරජාණන්වහන්සේ ප්‍රශ්න කළා

එහෙම එකක් කොහොද තියෙන්නේ. රුපය තුළ තියෙනවාද? අහුවා ඔය ආත්ම කතාව කියන ඇත්තන් ගෙන්. රුපය තුළ තියෙනවද ආත්මයක්? වේදනාවෙහි තියෙනවද? මතකයෙහි තියෙනවද? බලාපොරාත්තු වල තියෙනවද? හිත ඇතුළේ? ඔය පහේම නැහැ. එහෙම නම් ඔය පහ ඇර වෙනත් දෙයක් තියෙනවාද ඔබ තුළ? ඒත් නැහැ. බුදුරජාණන්වහන්සේ උපභාසයට තොවෙයි, කරුණාවෙන් වදුලේ. මොකක්ද එහෙනම් ඔය කියන පිස්සු කරාව? හැමෝම හිතුවා ගුප්ත වූ දෙයක් අප තුළ තිබෙන බවක්. ඒ තමයි "මම" ඒ තමයි ආත්මය. එහෙම දෙයක් නැහැ. ආත්මය යනු අප බද්ධ වන දෙයයි. තමන්ගේ ජීවිතය කුමක්ද? අන්න එයයි ආත්මය. කෙනෙක් හිතනවා නම් රැකියාව තමයි තමන්ගේ ජීවිතය. ආත්මය රැකියාවයි. කෙනෙක් හිතනවා නම් අධ්‍යාපනයයි ජීවිතය කියා, එතකොට ආත්මය අධ්‍යාපනයයි. මේ ආත්මය කියන එක ඇතිවන්නේ මමත්වයෙන්. බුදුරජාණන්වහන්සේ ආත්මයට ප්‍රායෝගික අර්ථකථනයක් දුන්නා. අර ගුප්ත වූ අදාශනමාන මිට්‍යාව වෙනුවට ප්‍රායෝගික අර්ථකථනයක් දුන්නා. එතකොට ආත්මය කියන්නේ කුමකටද? මමත්වයෙන් සම්බන්ධ වන දෙයට. ගැදරනම් තමන්ගේ ජීවිතය, ආත්මය ගැදරයි. කායික ලස්සන නම් ජීවිතය, ඒ වෙනුවෙන්ම නම් කාලය ගතකරන්නේ, ඒ වෙනුවෙන් නම් වියදම් කරන්නේ, ඒ ගැනම නම් කියවන්නේ, අහන්නේ, එහෙම නම් ආත්මය තමයි රුප ලස්සන. රුපයේ තියන ලස්සන. එයයි ආත්මය.

මේ ආත්ම කතාන්දරය ධරුමයට අනුව නම් පේන්න තියෙන දෙයක්. ඇස් දෙකට නෙමෙයි. නමුත් අපට තෝරුම් ගන්න පුළුවන් දෙයක් ආත්මය යනු. බලන්න කුමක්ද ඔබේ ආත්මය? කුමක්ද ආත්ම කරගෙන ඉන්නේ? හම්බ කිරීමද ආත්මය කරගෙන ඉන්නේ? ඉතිරි කිරීමද ආත්ම කරගෙන ඉන්නේ? වියදම් කිරීමද ආත්ම කරගෙන ඉන්නේ? මෙයටමද? ආහාරයද? කෙනෙකුට ආහාරය වෙන්න පුළුවන් ජ්විතය. එයාගේ ආත්මය කුමක්ද ආහාරය, රසය. තව කෙනෙක් ඉන්න පුළුවන් විතුපරි බැලීම ජ්විතය කරගෙන. එයින් තොර ලේඛයක් නැහැ. එක විතුපටයක් හරි බලන්න බැරි වුණෙන් හිතනවා ජ්වත් වෙලා වැඩික් නැහැ. බලන්නේ නැති ජ්විතයෙන් වැඩික් නැහැ. එතකොට ආත්මය කුමක්ද? විතුපරි. ආත්මය රුපවාහිනිය. ආත්මය කුමක්ද? ජ්‍යෙෂ්ඨ දුරකථනය. ආත්මය කුමක්ද? ආදරය. පරිගණකය. වාහනය.

## 17. ඔබේ ආත්මය සෞයාගන්න

ආත්මය සෞයා ගන්න පුළුවන් දෙයක්. බුදුදහමට අනුව ආත්මය සෞයා ගන්න පුළුවන්. එසේම මේ ආත්මය වෙනස් වෙනවා. දිගටම තියන ආත්මයක් නැහැ. එක් දෙයකින් තව දෙයකට ආත්ම ඇති කරගන්නවා. ජ්විතයෙන් ජ්විතයට නෙවෙයි, එක ද්වසක් තුළ, එක පැයක් තුළ බලන්න, ආත්ම කියක් අප හදාගන්නවාද? කියක් සමග ආත්ම ගත වෙනවාද? කියක් සමග මමත්වයෙන් බද්ධ වෙනවාද? දැන් ඇසිය යුතු

ප්‍රශ්නය නම් ඒ සඳහා ද තමන් ඉපදුනේ? මේ ප්‍රශ්නය ඇහෙන්නේ නැහැ ආත්මයෙන් අත්ද වූ විට. ඒ ආත්මය සිතිවිලි වලින් අපේ ඇස් දෙක වැසුණු විට, ආත්මය සිතිවිලි වලින් අපේ කන් දෙක බිජිරි වූ විට, ආත්මය සිතිවිලි වලින් මහස ආකුල ව්‍යාකුල වූ කළේ, ඇහෙන්නේ නැති ප්‍රශ්නයක්. අහන්නේ නැති ප්‍රශ්නයක්. ඒ සඳහාද තමන් ඉපදුනේ? මේ රුපියල් ගත සඳහාද තමන් ඉපදුනේ? රුපියල් ගත භම්බකරන්නද ඉපදුනේ? වියදම් කරන්නද ඉපදුනේ? ඉතිරි කරන්නද ඉපදුනේ? අනෙක් ඕනෑම දෙයක් සමෘත් මෙසේ ඇසිය හැකිය. රුපවාහිනිය සඳහාද තමන් ඉපදුනේ? මත පැන් සඳහාද ඉපදුනේ? ආහාර සඳහාද ඉපදුනේ? ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්, ඇහෙනවා. හැබැයි අප එයට සංවේදී නැහැ.

දහම මේ ප්‍රශ්නය අපෙන් අසනවා. දහම එසේ විමසුවාට අපට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැත්තේ අප අර සිතිවිලි ලෝකයකන් ඉන්නේ. සිතිවිලි ලෝකයක. සිතිවිලිවලින් කන් දෙක පිරිණු කෙනෙකුට, තමන්ගේම සිතිවිලි වල දද්දකාරය ඇහෙනවා මිසක්, යථාර්ථයේ ආමන්තුණය ඇහෙන්නේ නැහැ. යථාර්ථයේ ආමන්තුණය ඇහෙන්නට, කන් දෙක සිතිවිලි වලින් හිස් වෙන්න ඕන. ඇස් දෙකක් පටල, සිතිවිලි පටල ඉවත් විය යුතුයි, යථාර්ථය පේන්නෙන ඉන්පසුවයි.

## 18. ඔබට ඔබවත් අහිමි කරවන ආත්මය

කුමක් සඳහාද ඉපදුනේ? මෙයද තමන්ගේ ආත්මය? එකම එක සේරානයයි තියෙන්නේ. ඒ සේරානය කුමකටද දෙන්නේ? අන්න ප්‍රශ්නය. අපට ලොකු මුලාවක දමා තිබෙන්නේ. සේරාන තියෙනවා. පළවෙනි තැන, දෙවෙනි තැන, තුන්වෙනි තැන, ප්‍රමුඛසේරානය, ද්විතියසේරානය, තෘතියසේරානය, මෙහෙම තියනවා. නැ එහෙම නැහැ. එකම එක සේරානයක් තිබෙන්නේ. ඒ හිස් තැන අපිට ඕනම දෙයකින් පුරවන්න ප්‍රශ්නය හැඳුයි එකයි. තැන් දෙක තුනක් නැහැ. කුමකද? ඉතින් අප හිතනවා මුලින්ම හම්බකරන්න ඕනෑ. හම්බකර ඉන් පසු අනිත් ඒවා.

හොඳට බලන්න කළුයාණ මිතුවරුනි, මුදලට ආත්මය දුන්නොත්, නැතිනම් මූදලක් සමග, දනයත් සමග ආත්ම ගත වුනොත්, දනය කිසිම වෙලාවක් හෝ ඉඩක් දෙන්නේ නැහැ ඔබට වෙන කිසිම දෙයක් සඳහා. අවුම ගාන් තමන්ගේ දුදරුවන් වෙනුවෙන් වත් වෙලාවක් දෙන්නේ නැහැ. දනය ආත්ම ගත කරගත්තොත්, හම්බ කිරීම, වියදම් කිරීම, ඉතිරි කිරීම, ගෙය වීම සහ ගෙවීම, මේ කාරණා ටිකනේ දනයට කරන්න ප්‍රශ්නයන්, වෙන දෙයක් කරන්න බැහැනේ. හම්බ කරන්න ප්‍රශ්නයන්, වියදම් කරන්න ප්‍රශ්නයන්, ඉතිරි කරන්න ප්‍රශ්නයන්. ගෙයට ගන්න ප්‍රශ්නයන්. ගත් ගෙය ගෙවන්න වෙනවා. එය නම් ආත්මය, එය නම් ජීවිතය, දනයට දුන්නොත්

පුමුබස්ථානය, ද්විතීකස්ථානයක් හෝ තංතීයස්ථානයක් නැහැ තමන්ගේ හාර්ඩාවටවත්, ස්වාමි පුරුෂයාටවත්, දරුවන්ටවත්, වේලාවක් නැහැ. පන්සලට වේලාවක් නැහැ. හාමුදුරුවන්ට දානේ රිකක් දෙන්න වේලාවක් නැහැ. සමාජ සේවයට වේලාවක් නැහැ. අඩුම වශයෙන් තමන්ගේ නීරෝගිතාවයට වත් වේලාවක් නැහැ. බලන්න අනිත් ඒවා පැත්තකින් තබමුණේ. මිනිහෙකුට නීරෝගිව ඉන්න, පැය ගාණක් විවේකයක් ලබාගන්නට නින්දක් අවශ්‍යයි. ඒ සඳහා වත් මබට වේලාවක්, විවේකයක්, අවකාශයක් දෙන්නේ නැහැ, ධනයත් සමග ආත්මගත වූණෙන්. එතනදී තිද්‍යුණු කරුණක් ලෙස කියනවා තමන් හම්බකරන්නේ ඒ අය වෙනුවෙන් තමයි කියා. එය බොරුවක්. බොරුවක් කියන්නේ දන දන කියන බොරුවක් නොමෙයි. අසම්පරික්ෂා මූසාවාදයක්. රචිලා කියන බොරුවක්.

ඡිනම දෙයකට, ධනයට විතරක් නොමෙයි. ඡිනම දෙයක් එක්ක. වංත්තියත් එක්ක ආත්මගත වූනොත්, ඒ වංත්තිය ඉඩ දෙන්නේ නැහැ වෙන කිසිම දෙයක් කරන්න. ආත්මය යනු යෙකෙක බැඳුගත්තා වගේ. ආත්මයක් ඇති කර ගත්තොත් කිසියම් දෙයක් සමග, ඒ ආත්මය ඉඩ දෙන්නේ නැහැ අපට වෙන කිසිම දෙයකට එක තත්පරයක් වත්, එක මිනිත්තුවක් වත් කැප කරන්න. ඒ තමයි ආත්මයේ ස්වභාවය. අප සිතනවා නම් කුමක් හෝ දේකට පළවෙනි තැන දීලා, දෙවෙනි තැන දීලා,

තුන්වෙනි තැන දිලා, වේලාවක් හම්බවුනොත් හාවනා කරනවා කියා. කවදාවත් ඔය කිසිම දෙයක් ඔබට වෙලාවක් අවකාශයක් දෙන්නේ නැහැ හාවනා කරන්න. එය බොරුවක්. මිරිගුවක්. දච්සක ලැබේය වෙලාවක් විශ්‍රාම ගිහාම, දරුවන් විවාහ කර දුන්නම, නැහැ එය මිරිගුවක්.

## 19. දෙන්න මූල් තැන හාවනාවට

භාවනාවට පළවෙනි තැන දුන්නොත්, දිලා බලන්න, හාවනාවට පළවෙනි තැන දෙන්න. එහෙම දුන්නොත්, හාවනාව ඔබට ඉඩ දෙනවා අතික් යුතුකම් හැම එකක්ම ඉටු කරන්න. මේ තමයි ලස්සනම කාරණය, ප්‍රාතිහාර්ය සහ ආශ්‍ර්‍යර්යය. රකියාව ජීවිතය කරගත්ත කෙනෙකට ඒ රකියාව ඉඩ දෙන්නේ නැහැ, සාරථක පවුල් ජීවිතයක් ගත කරන්න. දු දරුවන්ගේ යුතුකම් ගැන බලන්න. ස්වාමී පුරුෂයාගේ, හාර්යාවගේ ප්‍රශ්නවලට ඇහුම්කම් දෙන්න. ඒ රකියාව ඉඩ දෙන්නේ නැහැ, රකියාව ජීවිතය කරගත් කෙනෙකට. අහල පහල ගෙවල් දොරවල්වල ඒ ඇත්තන්ගේ දුක සැප ගැන සොයන්නට. දාන මාන දෙන්නට. පන්සලේ හාමුදුරුවන්ගේ සැප දුක ගැන විමසන්නට. එවාට වෙලාවක් නැහැ, වෙලාව දෙන්නේම නැහැ. යකෙක් බැඳුගත්තා වගේ තමයි. යමක් ආත්මය කර ගත්තොත්.

විමසීමට මූල් තැන දුන්නොත්, ජීවිතය තක්සේරු කර ගැනීමට මූල් තැන දුන්නොත්. ජීවිතය ඇගයීමට ලක්කරන්න

මුල් තැන දුන්නොත්. තව විදිහකින් කියනවා නම්, හාවනාවට මුල් තැන දුන්නොත් කළයාණ මිතුවරුනි, හාවනාව ඔබට ජීවිතයේ හැම දේකටම වෙලාව ඉතිරි කර දෙනවා. හාවනාවට පමණයි පුළුවන් වෙලාව ඉතිරි කරන්න. අනිත් හැම දෙයක්ම කාලය නාස්ති කරනවා. නාස්ති කරනවා විතරක් නෙවයි. ඔබ ප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් කරනවා. ප්‍රමාදී කියන්නේ කාලය මදි. කාලයට පිටුපසින් ඉන්නේ. රුපවාහිනී බැඳීම ආත්ම කරගෙන බලන්න. වෙලාව මදි හැම රුපවාහිනී වැඩ සටහනාක්ම බලන්න. හමු කිරීම ආත්ම කරගත්තොත් මදි වෙලාව, හමු කිරීමටත් වෙලාව මදි. අනිත් ඒවා කොහොම වෙතත්. අනිත් ඒවා පැත්තකින් තියන්න.

හාවනාව ඔබට කාලය ලබාදෙනවා, ඔබට කායිකව තිරෝගි වන්න. යුතුකම් තියෙනවා නම් ඒ යුතුකම් ඉටුකරන්න. වෙලාව අරන් දෙනවා. සමාජ සේවයට වෙලාව අරන් දෙනවා. ආගමික සේවාවන් වලට වෙලාව අරන් දෙනවා. මේ තමයි හාවනාවේ ස්වභාවය. හාවනාව කාලය ඉතිරි කරනවා. අප්‍රමාදී පුද්ගලයෙකු බවට පත් කරනවා. හාවනාවට මුල් තැන දුන්නොත් කරන්න තියන සියලුම වැඩ ඉවර කර, තවත් වේලාව තියෙනවා විවේක ගන්නත්. හැඳුයි අනිත් දේවල් වලට මුල් තැන දුන්නොත්, ඒ දේවල් කර ගන්නත් වෙලාවක් නැහැ. හාවනා කරන්න කොහොමත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ තිසා හාවනාව තමයි ජීවිතය. ඒ සඳහායි ඉපදුනේ. ඒ සඳහායි

මඛුප්‍රයෝගු වුනේ. එතනට එන්න පුළුවන් නම්. ඒ තක්සේරුවට එන්න පුළුවන් නම්, ඔබට ජ්‍යෙෂ්ඨයේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඔබ වටිනාකම් දිලා තියෙන හැමදේටම වෙලාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා, නිරෝගී බවත් ලැබෙනවා. ඒ බාහිර හොඳික දේකට මූල්‍යෙන දුන්නොත්. ඒ බාහිර හොඳික දේවල් වලට වෙලාවක්ත් නැහැ. අනිත් දේවල් වලට වෙලාවක්ත් නැහැ. රකියාව හරියට කරගන්න තරමට නිරෝගී කමකුත් නැහැ. අනෙකුත් දේවලට කොහොමත් නැහැ. අවසානයේ වෙහෙසට පත්වුණු ආතතියට පත්වුණු, අවිවේකී, රෝගී කෙනෙක් තමයි ඉතිරි වෙන්නේ.

## 20. බුදුන්වහන්සේ ඔබ පැහැදිලියි

අප බොහෝ පින් කම් කොට බලාපාරෙත්තු වනවා, බුදුන් දැක නිවන් දැකින්නට! බොහෝම ලස්සන ප්‍රාරුථනාවක්! බුදුන් දැක නිවන් දැකිම. මේ කාරණය පිළිබඳ විවේචනයක් නොමැයි. මේ කාරණය පිළිබඳ බොහෝම ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා. කුද්දක නිකායේ, ඉතිචුත්තක පාලියේ, සංසාරිකණීණ සූත්‍රයේ. නිතර නිතර කියවීමට රුවී සූත්‍රයක්. එපමණටම ලස්සනයි. එපමණටම වටිනවා. කුමක්ද මේ සූත්‍රයේ කියන්නේ? බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, කෙනෙකු තමන්වහන්සේගේ සිවුරෙන් අල්ලාගෙන පියවරෙන් පියවර බුදුන්වහන්සේගේ පසු පස ආවත්, දැන් මවාගන්න පුළුවන්නේ. බුදුරජාණන්වහන්සේගේ විවරයේ කොණකින් අල්ලගෙන,

පියවරෙන් පියවර බුදුරජාණන්වහන්සේගේ පසු පසින් කෙනෙකු එතවා. එතකොට හිතෙනවා බුදුන්වහන්සේට කොපමණ ප්‍රගින් ඉන්න කෙනෙක්ද. එයට වඩා ලංචෙන්න බැහැනේ තවත් කෙනෙකට. අප එහෙම හිතුවට බුදු මනස දැකින්නේ එසේ නොවේයි. පියවරෙන් පියවර බුදුන්වහන්සේගේ විවරය අල්ලා ගෙන, උන්වහන්සේ සම්පයේ අඩියෙන් අඩිය ආවත්, ඒ තැනැත්තා බුදුන්වහන්සේට බොහෝම දුරින් ඉන්නේ.

අසම්පත්‍රාණෝ - මේ මොහොතේ තමන් කරන දෙය දැන්නේ නැතිනම්, අසමානිකෝ - සිතෙහි තිශ්වල බවක් නැතිනම්. වික්විත්ත විත්තෝ - තැති ගන්නා සිතින් නම්, පාකතින්දියෝ - අයාලේ යන ඉන්දියන්ගෙන් යුතු නම්, අහිජ්ස්කාලු කාමේසු - මනසින් කාමලෝකයෙහි ගිලි ගොස් නම්, තිබු සාරාගෝ, ව්‍යාපන්න විත්තෝ - ඉහවහා හිය සරාගයෙන් නම්, සරාගය කියන්නේ මේ හැම දේශම තියෙන ලස්සනට වැඩිවෙලා නම්, එහෙම ලස්සනක් තියනවා කියා හිතාගෙන එයට වැඩිවෙලා නම් ඉන්නේ. පුද්ගලයෙකුගේ විතරක් නොමෙයි, මේ ලෝකයේ තියන සූන්දරත්වයට වැඩිවෙලා නම් ඉන්නේ, ලෝකයේ එන එන රලි, තියෙනවානේ මේ එන එන අලුත් රලි ප්‍රවණතා, එවා පස්සේ දුවනවා නම්, ඒ තමයි ජ්විතය කියා දුවනවා නම්. අර විතුපරිය බැලුවේ නැති ජ්විතයෙන් වැඩික් නැහැ. මේ විදිහෝ විලාසිතා ඇති ඇශ්‍රමක් ඇත්දේ නැති

ඡේවිතයෙන් වැඩක් නැහැ. අර පොත කියවූ නැති ඡේවිතයෙන් වැඩක් නැහැ. එහෙම හිතනවා නම්, පදුච්ච මනස්කප්පීතෝ. මෙබදු විදිහේ සංකල්ප වලින් මනස සම්පූර්ණයෙන්ම කුණු වෙලා නම්, 'මුටියෝ සතිං' සිහිය හොඳටම අවුල් වෙලා නම්, මුලාවූ සිහියකින් නම් ඉන්නේ 'අසම්පරානෝ', සිදුවන දෙය දැනගන්නේ නැත්තම්, එහෙම කෙනෙක්, එබදු කෙනෙකු බුද්ධ විවරය අල්ලාගෙන පියවරෙන් පියවර ආවත්, ඒ තැනැත්තා බුදුන්වහන්සේට බොහෝ දුරින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුන්වහන්සේත් ඒ තැනැත්තාට බොහෝම දුරින් ඉන්නේ. දත් බලන්න බුදුන්වහන්සේ කොහොම ප්‍රකාශයක්ද කරනවා ඇත්තේ. ඒ තැනැත්තා තමන්වහන්සේට දුරින් ඉන්නවා කියා නැවැත්වූයේ නැහැ. තමන්වහන්සේත් ඉන්නේ ඒ තැනැත්තාට බොහෝ දුරින්, මක් තිසාද එතන ධර්මයක් නැහැ. ධර්මය දකින කෙනයි බුදුන්වහන්සේ දකින්නේ.

කෙනෙකු බුදුන්වහන්සේට යොදුන් සියයක් දුරින් සිටියත්, ඒ තැනැත්තා ලෝකය ආත්ම කරගෙන නැත්තම්, ඔය ලාමක දේවල් සමග, මේ ලෝකය කියන්නේ ලස්සන මල් වත්තක් කියා සිතන්නේ නැත්තම්, එහෙම වඩි වීමක් නැත්තම්, එබදු ලාමක ජ්වත් වීමක් නැත්තම්, හිත පිරිසිදු නම්, හිත නරක් කරන සංකල්පනාත් තියෙනවා, හොඳ සිහියක් භදාගෙන නම් තියෙන්නේ, 'උජ්ජ්වලිය සතිං' හොඳ සිහියක් උපදවා ගෙන

නම් ඉන්නේ, 'සම්පරානකාරී', සිදුවන දේ දැනගෙන නම් ඉන්නේ, ඒ තැනැත්තා යොදුන් සියක් හොතිකව ඇතින් සිටියන් තමන්වහන්සේට හරි ලගින් ඉන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, බුදුන්වහන්සේත් ඒ තැනැත්තාට ලගින් ඉන්නේ. මක්නිසාද ඒ තැනැත්තා ධර්මය දැකිනවා, බුදුන්වහන්සේ දැකිනවා.

හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණය !